

ගම්පහ මහා නගර සභාව

භාණ්ඩ සැපයුම්කරුවන් හා සේවා ලියාපදිංචි කිරීම - 2022

2022 වර්ෂය තුළ ගම්පහ මහ නගර සභාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම 2021/10/21 දින සිට 2021/11/19 දක්වා සතියේ දිනවල සිදු කරනු ලැබේ.

ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත ගම්පහ මහා නගර සභාවේ ගිණුම් අංශයෙන් හෝ ගම්පහ මහා නගර සභාවේ වෙබ් අඩවිය www.gampaha.mc.gov.lk මගින් අයදුම්පත ලබා ගත හැක. නියමිත ලියාපදිංචි ගාස්තුව සභාවට ගෙවීමෙන් ලියාපදිංචිය සිදුකර ගත හැක. ගාස්තු වෙක්පත් මගින් ගෙවන්නේ නම් “නාගරික කොමසාරිස් මහා නගර සභාව - ගම්පහ” නමින් එවිය යුතුය. ඉල්ලුම්පත් හා වෙක්පත් එවීමේදී ලියුම් කවරයේ වම් පස ඉහල කෙළවරේ “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2022” යනුවෙන් සඳහන් කළ යුතුය. (අයදුම්පත් සමඟ ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඇමිණිය යුතුය.)

01 සැපයුම් සේවා

අයිතමය		ලියාපදිංචි ගාස්තුව (රුපියල්)
1.	සියලු කායරාලිය ලිපිද්‍රව්‍ය සැපයීම	} 3000.00
2.	පරිගණක ලදුපත් හා සියලු පරිගණක ලිපි ද්‍රව්‍ය සැපයීම	
3.	මුද්‍රිත ලේඛන පොත්පත්, ලදුපොත්, මුද්‍රිත ලිපි ද්‍රව්‍ය මුද්‍රණය කර සැපයීම	
4.	ඔරිජිනල් ටෝනර්, රිබන්, කාට්‍රිච් වර්ග සැපයීම	} 2000.00
5.	නිල සපත්තු, පොලිෂ් ටින්, මේස්, බැග් යන ආදිය සැපයීම	
6.	ටී ෂට් , නිල ඇඳුම් රෙදි වර්ග , බැජ්, තොප්පි, බොත්තම්, උරහිස් පළඳනා ආදිය සැපයීම වැනි රෙදිපිළි ද්‍රව්‍ය ආදිය සැපයීම	
7.	ගිනි නිවීමේ උපකරණ හා ආරක්ෂණ උපකරණ අත් ආවරණ හා වායු මුඛ වැසුම් සැපයුම	} 500.00
8.	නිල හැඳුනුම්පත් සකස් කර සැපයීම	
9.	මාර්ග නඩත්තු හා ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම	
10.	තාර/කෝලාස්/ප්‍රිමික්ස්/කොන්ක්‍රීට්/රෙඩ්මික්ස් ආදිය සැපයීම	} 3000.00
11.	සියළු ගොඩනැගිලි උපකරණ වර්ග (කීන්ත/ ජල නල උපාංග) සැපයීම	
12.	පාටරීෂන් කටයුතු අවශ්‍ය ඇලුමිනියම් සහ අනෙකුත් කොටස් සැපයීම	
13.	ගැල්වනයිස් හා යකඩ වලින් කෙරෙන නිෂ්පාදන භාණ්ඩ උපකරණ සැපයීම	
14.	ගැල්වනයිස් පයිප්ප, පයිප්ප උපාංග, සෙවිලි ෂීට් හා සියලුම යකඩ වර්ග සැපයීම	
15.	හියුම් පයිප්ප සහ කොන්ක්‍රීට් නිෂ්පාදන සැපයීම	
16.	වීථි ආලෝක කිරීමට අවශ්‍ය විදුලි උපාංග සැපයීම	
17.	කායරාලිය විදුලි උපකරණ/ විදුලිය බෙදාහැරීම උපාංග සැපයීම	
18.	කොසු, ඉදල්, වේවැල් කුඩ සැපයීම	
19.	කෘෂි කාමරික හා කම්කරු වැඩ උපකරණ සැපයීම	
20.	විසබ්ජ නාශක (ලයිනෝල්/විම්/ සබන්/හාපික්/ලයිසෝල්) වැනි සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය සැපයීම	
21.	මෝටර් රථ, ලොරි, ටැක්ටර්, බැකෝ යන්ත්‍ර ආදී මාර්ග නඩත්තු වාහන අමතර කොටස් සැපයීම	} 3000.00
22.	ත්‍රිවිල් අමතර කොටස් සැපයීම	
23.	බැටරි වගර්/ටයර්/ටියුබ්/කොලර්/ රිම් වර්ග සැපයීම	
24.	ලිහිසි තෙල්, ග්‍රිස්, බ්‍රේක් ඔයිල් වර්ග සැපයීම	} 1000.00
25.	පරාල, ලෑලි, රිප්ප යනාදී ලී වර්ග සැපයීම	
26.	පශු වෛද්‍ය ශල්‍ය උපකරණ මෙවලම් යනාදිය සැපයීම	} 1500.00
27.	පශු වෛද්‍ය ඖෂධ වර්ග එන්නත් කටු, අත්වැසුම් ආදී උපකරණ සැපයීම	
28.	පරිගණක උපාංග මුද්‍රණ යන්ත්‍ර සැපයීම	} 3000.00
29.	ඡායා පිටපත් යන්ත්‍ර, ඩ්‍රිප්ලෝ යන්ත්‍ර ආදී සියලු කායර් කායරාලිය යන්ත්‍ර සැපයුම්	
30.	කායරාලිය මේස පුටු යනාදී සියලු භාණ්ඩ (ලී/වානෝ/ජ්ලාස්ටික්) සැපයීම	
31.	ඉලෙක්ට්‍රොනික් උපකරණ, ශබ්ද විකාශන යන්ත්‍ර යනාදිය සැපයීම	
32.	ට්‍රැක්, ලොරි, ට්‍රැක්ටර්, ට්‍රේලර් ඇතුළු ඉදිකිරීම් සඳහා අවශ්‍ය උපකරණ යන්ත්‍ර සූත්‍ර ආදිය සැපයීම	

02 සේවා

1.	පරිගණක යන්ත්‍ර මුද්‍රණ යන්ත්‍ර අලුත්වැඩියාව	}	2000.00
2.	පරිගණක ජාලකරණය හා ජාල නඩත්තු කිරීම		
3.	ට්‍රැක්ටර්, බැකෝ යන්ත්‍ර, මෝටර් රථ, ලොරි, ත්‍රීවිල් යනාදී වාහන සේවා කිරීම	}	
4.	ට්‍රැක්ටර්, ත්‍රීවිල්, බැකෝ යන්ත්‍ර හා අනිකුත් සියලු වාහන වල එන්ජින් ඇතුළු සියලු අලුත්වැඩියාවන් සිදුකිරීම		
5.	රථ වාහනවල විදුලි පද්ධති අලුත්වැඩියාව	}	2000.00
6.	සියලු වාහන ටින්කරින් කිරීම, පින්තාරු කිරීම, කුෂන් කිරීම,		
7.	ත්‍රීවිල් සඳහා රෙක්සින් රෙදි ගැසීම යනාදිය		
7.	සියලුම විදුලි උපකරණ මෝටර් අලුත්වැඩියාව		
8.	වායුසමන යන්ත්‍ර, ශ්‍රීතකරණ අලුත්වැඩියාව		
9.	කායරාලිය භාණ්ඩ (මේස පුටු කබඩ) අලුත්වැඩියාව		500.00
10.	ආදාහනාගාර නඩත්තු කටයුතු හා සේවා සැපයීම		2000.00
11.	ඉඩම් මැනීම් හා තක්සේරු කිරීම		2000.00
12.	ජෙනරේටර්, ශබ්ද විකාශන හා විඩියෝ සේවා කුලියට සැපයීම		
13.	ට්‍රේලර් සහිත ට්‍රැක්ටර්, ට්‍රේලර්, ට්‍රැක්, ලොරි, පස් කපන යන්ත්‍ර, මෝටර් ශ්‍රේඩර් ඇතුළු අනෙකුත් සියලු වගර්යේ මාගර් නඩත්තු වාහන කුලියට සැපයීම.	}	3000.00
14.	ත්‍රීවිල්, කැබ් රථ, කාර්, වෑන් රථ කුලියට සැපයීම		
15.	කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීමේ ගාස්තු		5000.00

පොදු කොන්දේසි

1. ලියාපදිංචි සැපයුම්කරුවන් මිල ගණන් ඉදිරිපත් නොකිරීම හෝ මිල ගණන් කැඳවීමේ කොන්දේසි වලට අනුකූලව ක්‍රියා කරනු නොලබන අවස්ථාවල කිසිම දැන්වීමකින් තොරව එකී සැපයුම්කරුවන්ගේ ලියාපදිංචි අහෝසි කරනු ලැබේ.
2. මීට පෙර වෂර්වල ඇණවුම් සතුටුදායක ලෙස සම්පූර්ණ කිරීමට අපොහොසත්ව ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් නම කපා ඉවත් කළ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබේ.
3. සභාවට භාණ්ඩ සැපයුම් කිරීමේදී හා සේවා සැපයීමේදී අවම වශයෙන් දින 60ක කාලසීමාවකට සභාව වෙත ණය පහසුකම් ලබාදීම අනිවාර්ය වේ.
4. සැපයුම්කරුවන් විසින් සියලුම භාණ්ඩ ගාස්තු අයකිරීමකින් තොරව අවම කාලයක් තුළ සභාව සැපයිය යුතුය.
5. අවශ්‍ය අවස්ථාවල දී ලියාපදිංචි සැපයුම්කරුවන් හැරුණු විට වෙනත් සැපයුම්කරුවන්ගෙන් සැපයුම් හෝ සේවා ලබා ගැනීමේ බලය සභාව සතුවේ.
6. යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් දුරකථන අංක 033-4942283 අමතා විස්තර ලබාගත හැක.

එරංග සේනානායක,
 නගරාධිපති,
 මහ නගර සභාව - ගම්පහ